



මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
மகாவலி, கமத்தொழில், நீர்ப்பாசனம் மற்றும் கிராமிய அபிவிருத்தி அமைச்சு
Ministry of Mahaweli, Agriculture, Irrigation and Rural Development

(කෘෂිකර්ම අංශය / விவசாயப் பிரிவு / Agriculture Division)

නො. 288, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව.
 இல. 288, ஸ்ரீ ஜயவர்தனபுர மாவத்தை, ராஜகிரியா, இலங்கை.
 No. 288, Sri Jayawardenepura Mawatha, Rajagiriya, Sri Lanka.

මගේ අංකය/4/10/කා/පො/නි/ප්‍ර
 எனது இல. }
 My No. }

ඔබේ අංකය. }
 உமது இல. }
 Your No. }

දිනය. } 2020.4.10
 திகதி. }
 Date. }

විශේෂ දැනුම් දීමයි!

සියළුම පොහොර සමාගම් ප්‍රධානීන් වෙත.

කොරෝනා වසංගත තත්ත්වය යටතේ පොහොර විධිමත්ව බෙදා හැරීම.

මවිසින් නිකුත් කළ උක්ත මාතෘකාව දරන අංක 7/1/2/3/4/NFP හා 2020.03.26 දිනැති ලිපිය හා බැඳේ.

අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු වල නිරත රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල සේවකයින්ට ඇදිරි නීති බලපත්‍රය ලෙස සිය රාජකාරි හෝ ජාතික හැඳුනුම්පතට අමතරව සේවා ස්ථානයේ ප්‍රධානියා විසින් සහතික කරන ලද ලිපියක් ඉදිරිපත් කරන ලෙස කොන්දේසි පනවා ඇත.

මේ අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සියළුම පොහොර නිෂ්පාදනය, ආනයනය හා බෙදාහරින ආයතන වල, අදාල කාර්ය මණ්ඩලය මෙම වසංගත රෝග අවස්ථාවේ අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කළ යුතු අතර අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යොදවා ගැනීමට නියමිත සේවක මහත්ම මහත්මීන්ගේ නාම ලේඛනය, ජාතික හැඳුනුම්පත් අංක සමග ඒ ඒ ආයතන ප්‍රධානීන්ගේ අත්සනින් යුතු ලිපියක් නිකුත් කළ යුතු වේ. එමෙන්ම එකී ලිපියේ සහතික කරන ලද පිටපත් අදාල කාර්ය මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසද තව දුරටත් දන්වා සිටිමි.

ඔබ විසින් නිකුත් කරනු ලබන කාර්යය මණ්ඩල නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් ලිපිය පහත සඳහන් ඊමේල් අංක වෙත යොමු කිරීමටද කටයුතු කළ යුතු වේ.

nfssrilanka@yahoo.com -අධ්‍යක්ෂ, ජාතික පොහොර ලේකම් කාර්යාලය.

sdig.wp@police.lk -දේශබන්දු තෙන්නකෝන් මයා,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර පළාත

එමෙන්ම මෙම ලිපිය www.aginfo.lk වෙබ් අඩවියේ උඩුගත (upload) කර ඇති අතර, මෙම ලිපියේ පිටපතක් ද, මවිසින් මීට ඉහත නිකුත් කරන ලද ලිපියේ පිටපතක් හා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ඔබ සමාගම ලියා පදිංචි කර ඇති සහතිකයේ පිටපතක් ද, සේවක මහතුන්ට ලබා දීමට කටයුතු කරන මෙන්ද දන්වමි.

ජාතික ආහාර සුරක්ෂිතතාවය සුරැකෙන ලෙස කටයුතු කිරීම මෙම මොහොතේ අත්‍යවශ්‍ය රාජකාරියක් වන හෙයින්, මෙම ක්ෂේත්‍රයේ නියුතු සියළුම සේවක සේවිකාවන් සඳහා විධිමත් සෞඛ්‍යාරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද තව දුරටත් දන්වා සිටිමි.



මහේෂ් ගම්මම්පිල
අධ්‍යක්ෂ
ජාතික පොහොර ලේකම් කාර්යාලය



මහේෂ් ගම්මම්පිල
අධ්‍යක්ෂ
ජාතික පොහොර ලේකම් කාර්යාලය

පිටපත්

1. ජනාධිපති ලේකම් - දැ.ගැ.ස.
2. ලේකම්- මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය- දැ.ගැ.ස.
3. සියළුම දිසාපතිවරුන්.- දැ.ගැ.ස.
4. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් - දැ.ගැ.ස.
5. පොලිස්පති - දැ.ගැ.ස.
6. සියළුම ගොවිජන සංවර්ධන නියෝජ්‍ය /සහකාර කොමසාරිස්වරුන් - දැ.ගැ.ස..
7. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සියළුම සහකාර අධ්‍යක්ෂවරුන්- දැ.ගැ.ස.